

අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2019

32 - ගණිතය

ලකුණු දීමේ පරිපාටිය

ගණිතය I

මෙම පත්‍රය A හා B යනුවෙන් කොටස් දෙකකින් යුත්තය. A කොටස, කෙරී පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 25 කින් ද, B කොටස ව්‍යුහගත ප්‍රශ්න පහකින් ද සමඟ්විතය. මෙම ප්‍රශ්න සියල්ලටම, ප්‍රශ්න පත්‍රයෙහි වික් වික් ප්‍රශ්න සමඟ දී ඇති ඉඩ ප්‍රමාණය තුළ පිළිතුරු සැපයිය යුතුය. කාලය පැය දෙකකි.

ගණිතය II

මෙම පත්‍රය ද A හා B යනුවෙන් කොටස් දෙකකින් යුත්තය. A කොටසේ දී ඇති ප්‍රශ්න හයෙන් ප්‍රශ්න පහක් ද, B කොටසෙහි දී ඇති ප්‍රශ්න හයෙන් ප්‍රශ්න පහක් ද වශයෙන් තෝරාගත් ප්‍රශ්න 10 කට පිළිතුරු සැපයිය යුතුය. පිළිතුරු සැපයිම සඳහා ලියන පොත් හෝ කඩිලාසි හාවිත කළ යුතුය. කාලය පැය තුනකි.

මුළු ප්‍රශ්න ගණන	පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න ගණන	වික් ප්‍රශ්නයෙහි ලකුණු	මධ්‍ය ගත හැකි උපරිම ලකුණු
ගණිතය - I පත්‍රය A කොටස - 25	25	02	$02 \times 25 = 50$
B කොටස - 5	5	10	$10 \times 5 = 50$ එකතුව = 100
ගණිතය - II පත්‍රය A කොටස - 6	5 (කැමති පරදී තෝරාගත්)	10	$10 \times 5 = 50$
B කොටස - 6	5 (කැමති පරදී තෝරාගත්)	10	$10 \times 5 = 50$ එකතුව = 100 මුළු එකතුව = 200

I හා II පත්‍ර දෙකම සඳහා අපේක්ෂකයකු ලබාගන්නා මුළු ලකුණු සංඛ්‍යාව 2 න් බෙදා අවසාන ලක්ෂණ ගණනය කෙලෙ. දෙකෙන් වෙදුලීමේදී ඉතිරියක් පෙන්වන විට අවසාන ලකුණු පිළිග පූර්ණ සංඛ්‍යාවට වැට්සිය යුතුයි.

වැදුගත් :-

- මෙම ලකුණු දීමේ පරිපාටියෙන් බිජැරව ලකුණු නොදෙන්න.
- ගණිතය II පත්‍රයෙහි ප්‍රශ්න 10 තෝරා ගත යුත්තේ A හා B යන වික් වික් කොටසෙහි ප්‍රශ්න පහ බැංකිනි. නියමිත සංඛ්‍යාවට වඩා වැඩියෙන් පිළිතුරු සපයා ඇති ප්‍රශ්න සඳහා ලකුණු නොලැබේ.
- ගැටුම මතුවූ විට ප්‍රධාන පර්ශ්චකගේ උපදෙස් මධ්‍ය ගත්තා.
- ලත්තරපත ලකුණු කිරීම සඳහා රතුපැනක් පමණක් පාවිචි කරන්න.

ගණිතය - I

I පත්‍රය ලකුණු කිරීම සඳහා උපදෙස්

- ❖ උත්තර ලිවීම සඳහා නියමිත ඉඩ ප්‍රමාණය තුළ ගණන සාදා ඇත්තාම ලකුණු ප්‍රදානය කරන්න.

A කොටස

- අංක 1 සිට 25 තෙක් ප්‍රශ්න 25 හි පිළිතුරුවලට අදාළ ලකුණුවල එකතුව අදාළ රවුම් තුළ සඳහන් කරන්න.
- A කොටසට හිමි මුළු ලකුණු පළමුවන පිටුවේ අදාළ ස්ථානයේ සටහන් කරන්න.

B කොටස

- ප්‍රශ්න 5 සඳහා ලකුණු 10 බැංක් ප්‍රදානය කරන්න. එම ලකුණු ද පළමුවන පිටුවේ අදාළ ස්ථානයේ සටහන් කරන්න.

ගණිතය - II

II පත්‍රය ලකුණු කිරීම සඳහා උපදෙස්

1. මෙම ලකුණු දීමේ පටිපාටියේ දක්වා ඇති කොටස සඳහා ලකුණු තවදුරටත් නොඩින්න.
2. යම් ප්‍රශ්නයක් කොටස් කිහිපයකින් සමන්වීත වන විට එක් කොටසක් සඳහා ලැබුණු වැරදි උත්තරයක්, රට පසු එන කොටසකට උත්තරයක් ලබා ගැනීමට භාවිත කොට ඇත්තාම එම දෙවන කොටසේ තුමය සඳහා දෙන ලෙස දක්වා ඇති ලකුණු දෙන්න.
3. දත්ත පිටපත් කිරීමේදී හෝ පියවරින් පියවර යාමේදී හෝ අත්වැරද්දක් සිදුවේ ඇත්තාම් අ.වැ. යනුවෙන් එතන ලකුණු කොට ඒ සඳහා ලකුණු එකක් අඩු කරන්න. එම අත්වැරද්දට අනුකූලව රීගුරට එන පියවර නිවැරදි නම් ඒවාට නියමිත ලකුණු දෙන්න. එහෙත් එම කොටසේම දෙවන අත්වැරද්ද සිදුවේ ඇත්තාම් අ.වැ. යනුවෙන් එතනදී ද ලකුණු කර එම ප්‍රශ්නයට ඉන් ඔබට ලකුණු නොදී නවතින්න.

සැයු. යම් වැරද්දක් අත්වැරද්දක් ලෙස සැලකිය යුත්තේ ඒ හේතුවෙන් පිළිතුරු සැපයීම පහසු වී නැතිනම් පමණි. විෂය කරුණු පිළිබඳ වැරදි, අත්වැරදි ලෙස සැලකිය යුතු නොවේ.

4. අවසාන උත්තරයේ ඒකකය දක්වා නැතිනම් හෝ වැරදි ලෙස දක්වා ඇත්තාම හෝ ලකුණු එකක් අඩු කරන්න.
5. මෙම ලකුණු දීමේ තුමය අනුව එක් එක් ප්‍රශ්නයේ ඒ ඒ කොටසේ අතරමැද පියවරවලට දියුණු කොටස් ලකුණු එම පියවර අසලින් සටහන් කොට, අදාළ කොටස සඳහා මුළු ලකුණු ගණන එම කොටස අවසානයේදී කඩාසියේ දකුණුපස තීරය සම්පූර්ණ කිවයක් තුළ ලියන්න.
- මෙසේ ⑥
6. එක් එක් ප්‍රශ්නය සඳහා දෙන ලද මුළු ලකුණු ගණන උත්තරය අවසානයේදී ප්‍රශ්න අංකය ද සමග මෙසේ ලියා දක්වන්න. 3 — 05 හතරස් කොටුව තුළ දැක්වෙන්නේ ලැබු ලකුණු ගණනයි.
7. ලකුණු ඇතුළත් කිරීම හා අවසාන ලකුණු (ප්‍රතිගතය) සටහන් කිරීම පිළිබඳ උපදෙස් මෙහි අවසානයේ දක්වේ.

අ.පො.ස. (සා.පෙ.ල) විභාගය - 2019
උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු හිළු පිය තුම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු වේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රතුපාට බෝල් පොයින්ට පැහැනක් පාවිචි කරන්න.
2. සැම උත්තරපත්තුයකම මූල් පිටුවේ සහකාර පරීක්ෂක සංකේත අංකය සටහන් කරන්න. ඉලක්කම් ලිවීමේදී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
3. ඉලක්කම් ලිවීමේදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර නැවත ලියා අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනුකොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයන් සමග \square ක් තුළ, හාග සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරීක්ෂකවරයාගේ ප්‍රයෝගනය සඳහා ඇති තීරය හාවිත කරන්න.

උදාහරණ : ප්‍රශ්න අංක 03

(i)	✓	
(ii)	✓	
(iii)	✓	
03	(i) $\frac{4}{5}$ + (ii) $\frac{3}{5}$ + (iii) $\frac{3}{5}$ =		

බහුවරණ උත්තරපත්‍ර : (කුවුල් පත්‍රය)

01. ලකුණු දීමේ පටිපාටිය අනුව නිවැරදි වරණ කුවුල් පත්‍රයේ සටහන් කරන්න. එසේ ලකුණු කළ කුවුල් බිලේඩ් තලයකින් කපා ඉවත් කරන්න. කුවුල් පත්‍රය උත්තරපත්තුය මත නිවැරදිව තබා ගත හැකි වන පරිදි විභාග අංක කොටුව හා නිවැරදි පිළිතුරු ගණන දක්වෙන කොටුව ද කපා ඉවත් කරන්න. හරි පිළිතුරු හා වැරදි පිළිතුරු ලකුණු කළ හැකි වන පරිදි එක් එක් වරණ පේලිය අවසානයේ හිස් තීරයක් ද කපා ඉවත් කරන්න. කපා ගත් කුවුල් පත්‍රය ප්‍රධාන පරීක්ෂකවරයා ලබා අත්සන යොදා අනුමත කර ගන්න.
02. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරීක්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්තැම හෝ එකම පිළිතුරක්වත් ලකුණු කර නැත්තැම හෝ වරණ කැපී යන පරිදි ඉරක් අදින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුළුන් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තීබෙන්නට ප්‍රථම. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා නොමැති නම් මකන ලද වරණය මත ද ඉරක් අදින්න.
03. කුවුල් පත්‍රය උත්තරපත්තුය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුර \checkmark ලකුණකින් ද, වැරදි පිළිතුර \times ලකුණකින් ද ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින් ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මූල නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න. ලකුණු පරිවර්තනය කළ යුතු අවස්ථාවලදී පරිවර්තන ලකුණු අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත්‍ර :

1. අයදුම්කරුවන් විසින් උත්තරපත්‍රයේ හිස්ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇද කපා හරින්න. වැරදි හෝ නූසුදුසු පිළිතුරු යටින් ඉරි අධින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕවරලන්ඩ් කඩ්දාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
3. සැම ප්‍රශ්නයකටම දෙන මුළු ලකුණු උත්තරපත්‍රයේ මුළු පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තොරා ගැනීම කළ යුතු වේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මුළු පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහැනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්නම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරික්ෂාකාරීව මුළු ලකුණු ගණන එකතු කොට මුළු පිටුවේ තියමින ස්ථානයේ ලියන්න. උත්තරපත්‍රයේ සැම උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත්‍රයේ පිටු පෙරළමින් නැවත එකතු කරන්න. එම ලකුණ ඔබ විසින් මුළු පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මුළු ලකුණට සමාන දැයි නැවත පරික්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් තීරම :

මෙවර එක් පත්‍රයක් පමණක් ඇති විෂය හැර ඉතිරි සියලු ම විෂයවල අවසාන ලකුණු ඇගයිම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රයට අදාළ ලකුණු, ලකුණු ලැයිස්තුවේ "I වන පත්‍රය" තීරුවේ ඇතුළත් කර අකුරෙන් ද ලියන්න. II පත්‍රයට අදාළ ලකුණු ලැයිස්තුවේ විස්තර ලකුණු ඇතුළත් කර "II වන පත්‍රය" තීරුවේ II පත්‍රයේ අවසාන ලකුණු ඇතුළත් කරන්න. (43) විතු විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.

21 - සිංහල හාජාව හා සාහිත්‍යය, 22 - දෙමළ හාඡාව හා සාහිත්‍යය යන විෂයවල I පත්‍රයේ ලකුණු ඇතුළත් කර අකුරෙන් ලිවිය යුතු ය. II හා III පත්‍රවල විස්තර ලකුණු ඇතුළත් කර ඒ ඒ පත්‍රයේ මුළු ලකුණු අදාළ තීරුවේ ඇතුළත් කළ යුතු ය.

සැයු :- සැම විටම එක් එක් පත්‍රයට අදාළ මුළු ලකුණු පූර්ණ සංඛ්‍යාවක් ලෙස I වන පත්‍රය II වන පත්‍රය හෝ III වන පත්‍රය තීරුවේ ඇතුළත් කළ යුතු ය. කිසිදු අවස්ථාවක පත්‍රයේ අවසාන ලකුණු දෙම සංඛ්‍යාවකින් හෝ හාග සංඛ්‍යාවකින් හෝ නොතැබිය යුතු ය.

32 - ගණිතය - II පත්‍රය
නිපුණතා හා අගයිම් අරමුණු

01. **නිපුණතාව 05: ප්‍රතිශත කොටු ගතිමින් තුනක ලේකයේ සාර්ථක ලෙස ගනුදෙනු කරයි.**
- දෙනලද මුදලකින් හර අඩක් වාර්ෂික පොලි අනුපාතය දී ඇති බැංකුවක වසරක් ආයෝජනය කිරීමෙන් ලබන ආදායම හා ඉතිරි අරධිය වෙපුද පොල මිල කොටසකට ගෙවන ලාභාංශය දී ඇති සමාගමක වසරක ආයෝජනයෙන් පසු ලබන ලාභාංශ ආදායම හා ප්‍රාග්ධන ආදායම ගණනය කර කුමන ආයෝජනයෙන් වඩා වැඩි ආදායමක් ලැබෙන්නේදැයි හේතු සහිතව පෙන්වයි.
 - වසරක් අවසානයේ දී ආයෝජන කුම දෙකෙන් ලැබෙන මුළු ආදායම මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර ප්‍රකාශ කරයි.
02. **නිපුණතාව 20: විවිධ තුම්බිධ ගෛවිශ්‍යතාය කරමින් විවෘත දෙකක් අතර පවතින අනෙක්කා සම්බන්ධතා පහසුවෙන් සන්නිවේදනය කරයි.**

$$y = ax^2 + bx + c; a, b, c, \epsilon, \mathbb{Z} \text{ ආකාරයේ ඕනෑම ප්‍රස්ථාරය අදාළ සඳහා සකස් කරන දේ අසම්පූර්ණ වගුවක් දී ඇති විට,}$$

- දී ඇති ඕනෑම ස්ථානය නාවිතයෙන් x හි දෙන ලද අගයකට අනුරූප y හි අගය සොයයි.
 - දී ඇති පරිමාණයකට අනුව ඕනෑම ප්‍රස්ථාරය අදාළයි.
 - ප්‍රස්ථාරයේ හැරැමි ලක්ෂණයේ බණ්ඩාංක ලියා දක්වයි.
 - දී ඇති ඕනෑම $y = (x - a)^2 + b$ (මෙති $a, b, \epsilon, \mathbb{Z}$) ආකාරයෙන් ලියා දක්වයි.
 - දී ඇති y ප්‍රාන්තරයක් තුළ ඕනෑම වැඩිවන x හි අගය ප්‍රාන්තරය ලියා දක්වයි.
03. **නිපුණතාව 17: විදිනෙදා ප්‍රවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සඳහා සම්කරණ විසඳීමේ කුම විධ හසුරුවයි.**

(a)

- දී ඇති තොරතුරු පදනම් කරගතිමින් විවෘත දෙකක් සහිත සමගම් සම්කරණ යුගලයක් ගොඩනගයි.
- සම්කරණ යුගලය විසඳීමෙන් විවෘත දෙකක් අගය වෙන වෙනම සොයයි.

(b) දී ඇති විෂිය හා ගැනීම් විවිධ අඩුකර ප්‍රස්ථාර සරලම ආකාරයෙන් ප්‍රකාශ කරයි.

04. **නිපුණතාව 17: විදිනෙදා ප්‍රවිතයේ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා සම්කරණ විසඳීමේ කුම විධ හසුරුවයි.**

කේන්ද්‍රික බණ්ඩ දෙකක අරයන් x ඇසුරින් දී ඇතිවිට විනයේ වර්ගවල සම්බන්ධතා අනුව දෙන ලද වර්ග සම්කරණයක් තැප්ත කරන බව පෙන්වා කේන්ද්‍රික බණ්ඩයක අරය සොයයි.

05. **නිපුණතාව 13 :** විවිධ ක්‍රම විධි ගැවීමෙන් කරමින් ප්‍රායෝගික අවස්ථා සඳහා පරිමාතා රුප හාවිත කරයි.
- දෙනලද රුපයක අදාළ දැන්ත ලකුණු කරයි.
 - ඩිකේෂ්‍රාමිතික අනුපාත ඇසුරුන් ලක්ෂ දෙකක් අතර දුර ගණනය කරයි.
 - දෙන ලද ලක්ෂ තුනක් සංපූර්ණයෙන් ඩිකේෂ්‍රායක ශීර්ෂ වනවිට පාද 2 ක් අතර කොළුය, ඩිකේෂ්‍රාමිතික අනුපාත ඇසුරුන් සොයයි.
06. **නිපුණතාව 29 :** දෙනික කටයුතු පහසුකර ගැනීම සඳහා විවිධ ක්‍රම මගින් දැන්ත විශ්ලේෂණය කරමින් පුරෝගිලිනය කරයි.
- ප්‍රවාහනය සඳහා ඇති බඩුමලුවල ස්කන්දය හා බඩුමලු ගණන ඇතුළත් සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දී ඇති විට වික් බඩු මල්ලක මධ්‍යනය ස්කන්දය සොයයි.
 - බඩු මල්ලක මධ්‍යනය ස්කන්දය ඇසුරුන් බඩුමලු 200ක ස්කන්දය සොයයි.
 - මොරියක පැටවිය හැකි උපරිම ස්කන්දය දී ඇතිවිට බඩුමලු පැටවිය නොහැකි අවස්ථා ද ඇති බව හේතු දක්වයි.
07. **නිපුණතාව 02 :** සංඛ්‍යා රටාවල විවිධ සම්බන්ධතා විමර්ශනය කරමින් ඉදිරි අවශ්‍යතා සඳහා තීරණ ගනී.
- සමාන්තර ග්‍රේනීයක පද කිපයක් අනුපිළිවෙළින් දී ඇති විට,
- ග්‍රේනීයේ පොදු අන්තරය සොයයි.
 - නම්කර ඇති පාදයක අගය සොයයි.
 - යොෂිකිසි කාලයක් ඉක්ම වන්නේ ග්‍රේනීයේ කිවන පදයෙන් ද යන්න සොයයි.
 - ග්‍රේනීයේ දී ඇති පද ගණනක වේක්‍යය සොයා අදාළ කාලය වේගයට සම්බන්ධ කර ගමන් කළ දුර සොයයි.
08. **නිපුණතාව 27 :** ජ්‍යෙෂ්ඨ නියම අනුව අවට පරිසරයේ පිහිටීමලු ස්වභාවය විශ්ලේෂණය කරයි.
- කවකවුව හා cm/mm පරිමාතායක් සහිත සන්දාරයක් පමණක් හාවිතයෙන්
- දී ඇති දිගින් යුත් සනා රේඛා බන්ධියක් නිර්මාණය කර විම රේඛාවේ වික් අන්තරයකින් දී ඇති කොළුයක් නිර්මාණය කරයි.
 - දෙන ලද රේඛා බන්ධි දෙකකට සම දුරන් විවෘත වන ලක්ෂයක පරිය නිර්මාණය කරයි. රේඛාවේ අනෙක් අන්තරයෙන් ලුම්භකයක් ඇදු විය පරියට හසුවන ලක්ෂය ගෝන්දුය මෙය වෘතයක් අදියි.
 - වෘතය මත පිහිටි ලක්ෂයකට ස්පර්ශකයක් නිර්මාණය කරයි.
 - විහි දී නම් කරන ලද කොළු දෙකක් සමාන වීමට හේතු දක්වයි.
09. **නිපුණතාව 23 :** සරල රේඛිය තලරුප ආණිත ජ්‍යෙෂ්ඨ සංකල්ප පදනම් කරගනිමින් විදිනෙනු පිටිතයේ කටයුතු සඳහා අවශ්‍ය නිගමන වලට විළ්ඥයි.
- ඩිකේෂ්‍රායක් ආණිත දැන්තවලට දෙන ලද ඩිකේෂ්‍රා යුගලයක් අංග සම කරයි.
 - විහි පාදවල විශාලත්වය පිළිබඳ සම්බන්ධතා දකියි.

10. **නිපුණතාව 24 :** වසත්ත ආශ්‍රිත ජ්‍යෙෂ්ඨ සංකල්ප පදනම් කර ගනීමෙන් නිගමනවලට වැළඳීම සඳහා තර්කානුකුල වින්තනය මෙහෙයුවයි.

දී ඇති වසත්තයකට දෙනලද ලක්ෂණයක දී ඇඳි ස්ථ්‍යාපනයක, ජ්‍යෙෂ්ඨත් ද වසත්ත වතුරසු හා වෙනත් දත්ත ද දී ඇතිවිට,

- දෙන ලද රේඛාවක් විශ්වාසීයක් වන බව පෙන්වයි.
- දෙන ලද රේඛාවක් ඉහත ස්ථ්‍යාපනයට සමාන්තර වන බව පෙන්වයි.

11. **නිපුණතාව 30 :** එදිනේදා ප්‍රධානයේ කටයුතු පහසුකර ගැනීම සඳහා කුලක ආශ්‍රිත මූලධර්ම හසුරුවයි.

- i. සුරත්ලේ සතුන් හිමි පවුල් පිළිබඳ තොරතුරු හා අසම්පූර්ණ වෙන්රස්ප සටහනක් දී ඇතිවිට විම දත්ත වෙන්රස්ප සටහනක සටහන් කරයි.
- ii. කුලක දෙකක අවයව සංඛ්‍යා අතර සම්බන්ධයක් ඇසුරෙන් විම කුලක දෙකට අභා දෙනලද වෙනත් පෙදෙසක අවයව ගණන සෞයයි.
- iii. ඉහත තොරතුරු හා ප්‍රධානයේ දෙනලද කුලකයක අවයව සංඛ්‍යාව සෞයයි.

නිපුණතාව 31 : අනාගතය පුරෝශකරනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි.

- i. වෙන්රස්ප සටහනක දත්ත ඇසුරෙන් දෙනලද සිද්ධියක සම්හාවිතාව සෞයයි.

12. **නිපුණතාව 10 :** පරිමාව පිළිබඳව විවාරණීලිව කටයුතු කරමීන් අවකාශයේ උපරිම එලදායිතාව ලබාගනියි.

අරය r වූ අර්ධ ගෝලයක පරිමාව හා හරස්කඩ සංජ්‍යකෝනී ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක සංජ්‍යකෝනාය අඩංගු පාද 2 හි දිග හා ප්‍රිස්ම දිග දී ඇති විට විෂ පරිමාව ද සසඳුමීන් $r = \frac{3\sqrt{180}}{\pi} \text{ cm}$ බව පෙන්වයි.

$$r = \frac{3\sqrt{180}}{\pi} \text{ cm} \text{ හි } \pi \text{ සඳහා } 3.14 \text{ ආදේශ කරමීන් } r \text{ හි } \text{ අගය පළමු දැඟමස්ථානයට සෞයයි.}$$

A කොටස

ප්‍රශ්න සියලුම ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න.

- අරය r සහ උස h වූ සැපු වෘත්ත සිලින්බරයක වතු ප්‍රශ්නයේ වර්ගාලය $2\pi r h$ වේ.

1. ආනයනය කරන ලද කිසියම් හාණ්ඩයක් සඳහා 9%ක තීරු බද්දක් අය කරනු ලැබේ. මෙම හාණ්ඩයේ වටිනාකම රුපියල් 6000 නම් ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න.

$$\text{රු. } 540 \quad \text{_____} \quad ②$$

$$6000 \times \frac{9}{100} \quad \text{_____} \quad 1$$

2. සාධක සොයන්න: $x^2 + 3x - 10$


$$(x+5)(x-2) \quad \text{_____} \quad ②$$

$$x^2 + 5x - 2x - 10 \quad \text{_____} \quad 1$$

3. රුපයේ දී ඇති තොරතුරු අනුව x හි අගය සොයන්න.

$$40 \text{ හෝ } x = 40 \quad \text{_____} \quad ②$$

$$x + x + 100 = 180^\circ \quad \text{_____} \quad 1$$



4. $\log_2 a = 5$ බව දී ඇත්තම් a හි අගය 2 හි බලයක් ලෙස ලියන්න.

$$a = 2^5 \quad \text{_____} \quad ②$$

හෝ

$$2^5$$

5. මිනිත්තුවට ලිටර 60ක සිපුතාවකින් ජලය ගලා එන නළයකින් ධාරිතාව ලිටර 420ක් වූ වැංකියක් පිරවීමට ගත වන කාලය සොයන්න.

$$\text{මිනිත්තු } 7 \quad \text{_____} \quad ②$$


$$\frac{420}{60} \quad \text{_____} \quad 1$$

6. රුපයෙහි දැක්වෙන වෘත්තය මත A, B, C සහ D ලක්ෂා පිහිටා ඇතු.

$$A\hat{B}C = 100^\circ \text{ දී } C\hat{A}B = 30^\circ \text{ දී } \text{ වේ. } x \text{ හි අගය සොයන්න.}$$

$$50 \text{ හෝ } x = 50 \quad \text{_____} \quad ②$$

$$A\hat{C}B = x^\circ / 30^\circ + 100^\circ + A\hat{C}B = 180^\circ \quad \text{_____} \quad 1$$



7. සහ සැපු වෘත්ත සිලින්බරයක පත්‍රලේ අරය 7 cm වේ. එහි උස 10 cm වේ. සිලින්බරයේ වතු ප්‍රශ්නයේ වර්ගාලය සොයන්න. (π හි අගය සඳහා $\frac{22}{7}$ යොදා ගන්න.)


$$440 \text{ cm}^2 \quad \text{_____} \quad ②$$

$$2 \times \frac{22}{7} \times 7 \times 10 \quad \text{_____} \quad 1$$

8. රුපයේ AB මගින් නිරුපණය වන සරල රේඛාවේ අනුකූලණය සෞයන්න.

$$2 \quad \text{_____} \quad ②$$

$$m = \frac{y_2 - y_1}{x_2 - x_1} / \frac{6-4}{2-1} / \frac{4-6}{1-2} \quad \text{_____} 1$$



9. සුළු කරන්න: $\frac{ax}{2} \div \frac{3a}{4x}$


$$\frac{2x^2}{3} \quad \text{_____} \quad ②$$

$$\frac{ax}{2} \times \frac{4x}{3a} \quad \text{_____} 1$$

10. දී ඇති රුපයේ ABC සැපුකෝණයේ CB පාදය F තෙක් දික් කර ඇත. AB හි සහ CB හි මධ්‍ය ලක්ෂා පිළිවෙළින් E සහ D වේ. $D\hat{E}B = 50^\circ$ නම්, $E\hat{B}F$ හි විශාලත්වය සෞයන්න.

$$140^\circ \text{ හෝ } E\hat{B}F = 140^\circ \quad \text{_____} \quad ②$$

$$AC \parallel ED \quad / \quad E\hat{A}C = 50^\circ \quad / \quad E\hat{D}B = 90^\circ \quad \text{_____} 1$$



11. විසඳුන්න: $2x^2 - 8 = 0$

$$2 \text{ සහ } -2 \quad \text{_____} \quad ②$$

$$x^2 - 4 = 0 \quad / \quad 2(x - 2)(x + 2) = 0 \quad / \quad x = +2 \quad / \quad x = -2 \quad \text{_____} 1$$

12. මිනිසෙක් වාර්ෂිකව 8% වැළැ පොලියට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ජ්‍යෙයට ගනියි. මෙම ජ්‍යෙය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය කොපමෙන් ද?


$$රු. 432 \quad \text{_____} \quad ②$$

$$5000 \times \frac{8}{100} \quad / \quad 5400 \times \frac{8}{100} \quad \text{_____} 1$$

13. $ABCD$ වෘත්ත විකුරපුයක් රුපයේ දැක්වේ. AB පාදය E තෙක් දික් කර ඇත. තවද $B\hat{C}D = 120^\circ$ සහ $C\hat{B}E = 70^\circ$ වේ. දී ඇති තොරතුරු අනුව x හි සහ y හි අගයන් සෞයන්න.

$$x = 70 \quad \text{_____} 1$$


$$y = 60 \quad \text{_____} 1 \quad ②$$



14. එක්තරා පාසලක විතු, නැවුම් හා සංගිතය යන විෂයයන් හදාරන සිභායන් වට ප්‍රස්ථාරයෙන් නිරුපණය කෙරේ. සංගිතය හදාරන සිභාය සංඛ්‍යාව 45 නම්, නැවුම් හදාරන සිභාය සංඛ්‍යාව කිය ද?

30 _____ ②

$$60^\circ \text{ ලබා ගැනීම } / \frac{60^\circ}{90^\circ} \times 45 = 1$$




15. 9, 27, 81, ... යන ගුණෝත්තර ග්‍රේඩීයේ හයවන පදය 3 හි බලයක් ලෙස දක්වන්න.

3⁷ _____ ②

$$9(3)^{6-1} / 3^2 \times 3^5 = 1$$

16. රුපයේ දී ඇත්තේ ABCD සමාන්තරාපුයකි. වගුවෙහි දැක්වෙන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් එය ඉදිරියෙන් 'V' ලකුණ් වැරදි නම් එය ඉදිරියෙන් 'X' ලකුණ් යොදන්න.



(1)	ABD ත්‍රිකෝණයේ වර්ගඝාලය $= \frac{1}{2} \times ABCD$ සමාන්තරාපුයේ වර්ගඝාලය	✓	1
(2)	DB විකර්ණය $A\hat{D}C$ සමවිශේද කරයි.	X	1

17. පහත සඳහන් විෂ්‍ය පද තුනෙහි කුඩාම පොදු ඉණාකාරය සෞයන්න.


$$3x^2, 6xy, 2y \quad 6x^2y \quad \dots \quad ②$$

$$\begin{aligned} 3x^2 &= 3 \times x \times x \\ 6xy &= 3 \times 2 \times x \times y \\ 2y &= 2 \times y \end{aligned} \quad / \quad 3 \times 2 \times x \times x \times y \quad \dots \quad 1$$

18. දී ඇති රුපයේ ව්‍යත්තයේ කේන්ද්‍රය O වේ. එහි දැක්වෙන තොරතුරු අනුව x හි අය සෞයන්න.

$$x = 35 \text{ හෝ } 35 \quad \dots \quad ②$$


$$A\hat{B}O = 55^\circ / A\hat{O}B = 70^\circ / A\hat{O}B = 2x \quad \dots \quad 1$$



19. සමක්ලා බීමක පිහිටි AB සහ CD සිරස් කණු දෙකක් රුපයේ දැක්වේ. Dහි සිට නිරික්ෂණය කරන විට Bහි ආරෝහණ කේෂය 42° ද Aහි අවරෝහණ කේෂය 58° ද වේ. මෙම තොරතුරු රුපයෙහි නිරුපණය කරන්න.

$$42^\circ \text{ ලකුණු කිරීම } \quad \dots \quad 1 \quad \quad \quad ②$$

$$58^\circ \text{ ලකුණු කිරීම } \quad \dots \quad 1$$



20. මල්ලක සර්වසම විදුරු බෝල 35ක් අඩංගු වේ. එවායින් කිසියම් සංඛ්‍යාවක් පූදු පැහැති වන අතර ඉතිරි එවා කළ පැහැති වේ. මෙම මල්ලනේ අභ්‍යු ලෙස ගනු ලබන විදුරු බෝලයක් කළ පැහැති එකක් විමෝ සම්භාවිතාව $\frac{5}{7}$ නම්, මල්ලනී කළ පැහැති විදුරු බෝල කියක් තිබේ ද?

$$\begin{array}{r} 25 \\ \hline \frac{5}{7} \times \frac{5}{5} = \frac{25}{35} \end{array} \quad \begin{array}{l} 2 \\ / \quad \frac{5}{7} \times 35 \end{array} \quad 1$$


21. පුදුසු ජ්‍යාමිතික පද භාවිත කර පහත දී ඇති ප්‍රකාශයේ හිස්කුන් පුරවන්න.
මධ්‍ය උක්ෂය ——— 1
“වෙත්තයක කේත්දය, එම වෙත්තයේ ජ්‍යායක ව යා කෙරෙන සරල රේඛාව එම ජ්‍යායට වේ.”
ලිංග ——— 1 ②

22. $\begin{pmatrix} 3 & 1 \\ -1 & 2 \end{pmatrix} \begin{pmatrix} 2 & -1 \\ -1 & 1 \end{pmatrix} = \begin{pmatrix} 5 & x \\ -4 & 3 \end{pmatrix}$ නම් x හි අගය සෞයන්න.
 $x = -2$ හෝ $\begin{pmatrix} 5 & -2 \\ -4 & 3 \end{pmatrix}$ ——— ②

$$3 \times -1 + 1 \times 1 = x \quad 1$$

23. දී ඇති වෙන් රුපයේ නිරුපණය වන සිසුන් කණ්ඩායම අනුරෙන් ගණනය විෂයයට කැමති සිසුන් කුලකය A මගින් ද විද්‍යාව විෂයයට කැමති සිසුන් කුලකය B මගින් ද දැක්වේ. මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස් වෙන් රුපයෙහි අදුරු කර දක්වන්න.

අදාළ පෙදෙස් අදුරු කර දැක්වීම ——— ②




24. මෝටර් රථයක වලිතය නිරුපණය කෙරෙන දුර-කාල ප්‍රස්ථාරයක් රුපයෙහි දැක්වේ. මෝටර් රථය වැඩිතම විගයෙන් ගෙන් කිරීම නිරුපණය කෙරෙන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින් ද? එම විගය කොපමණ ද?

A සිට B දක්වා / කාලය 0 සිට පැය 2 දක්වා /


දුර 0 සිට 120 km දක්වා ——— 1

$$\frac{120}{2} = 60 \text{ kmh}^{-1} \quad 1 \quad ②$$



25. දී ඇති P උක්ෂයට 5 m නියන් දුරකින් වලනය වන උක්ෂයක පථයෙහි කොටසක් මෙම දළ රුපයේ වාපයෙන් දැක්වේ. RS සරල රේඛාව P සිට 7 m දුරින් වේ. RS සරල රේඛාවට ද 5 m දුරින් වාපය මත පිහිටි උක්ෂය සෞයාගන්නා ආකාරය මෙම රුපයෙහි දළ සටහනක් මගින් දක්වන්න.

වාපය පේදනය වන සේ සමාන්තර රේඛා දැක්වීම ——— 1



5 m දැක්වීම ——— 1

②

B කොටස

ප්‍රශ්න සියලුළුව ම පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේ ම සපයන්න.

1. කාණුවක මුළු දිගින් $\frac{7}{15}$ ක් ප්‍රමාණයක් පළමු දිනයේදී කපන ලද අතර ඉතිරි දිගින් $\frac{1}{4}$ ක් දෙවන දිනයේදී කපන ලදී.

(i) පළමු දිනය අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ හාගයක්, තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේ ද?

$$1 - \frac{7}{15} = \frac{8}{15} \quad \text{——— } 1 \quad (1)$$

(ii) දෙවන දිනයේදී කාණුවේ මුළු දිගින් කොපමණ හාගයක් කපනු ලැබුවේ ද?

$$\frac{8}{15} \times \frac{1}{4} = \frac{2}{15} \quad \text{——— } 1 \quad (2)$$

(iii) කාණුවේ මුළු දිගින් තවත් මිටර 600ක දිගක් මුළු දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරි ව තිබිණි.

$$\begin{aligned} \text{කාණුවේ මුළු දිග සොයුන්න.} \\ \text{ඉතිරි නාගය} &= 1 - \left(\frac{7}{15} + \frac{2}{15} \right) = \frac{6}{15} = \frac{2}{5} \quad \text{——— } 1 \\ \text{කාණුවේ දිග} &= 600 \times \frac{15}{6} = 1500 \text{ m} \quad \text{——— } 1 \quad (4) \\ &= 1500 \text{ m} \quad \text{——— } 1 \end{aligned}$$

(iv) කාණුවේ ඉතිරි මිටර 600 කැපීමට මිනිසුන් 4 දෙනකුට දින 3ක් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තු කර ඇතුළු. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කිදෙනාකු යෙදවිය යුතු ද?

$$\text{වැඩිපුර ප්‍රමාණය} = \text{මිනිසුන් දින} 4 \times 3 = 12 \quad (1)$$

$$\text{දින 2කට අවශ්‍ය මිනිසුන් ගණන} = \frac{4 \times 3}{2} = 6 \quad \text{——— } 1 \quad (3)$$

$$\therefore \text{අවශ්‍ය වැඩිපුර මිනිසුන් ගණන} = 2 \quad \text{——— } 1$$

(10)


2. තහවුවක්, රුපයේ දැක්වෙන පරිදි ABCD තුපිසියමක භැංකිත් කොටසකින් හා DC විෂ්කම්භය වූ අර්ථ වෘත්තාකාර කොටසකින් සමන්විත වේ. (පහි අගය $\frac{22}{7}$ ලෙස ගන්න.)

(i) අර්ථ වෘත්තාකාර කොටසේ දාරය දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙස ද සැම අනුයාත බොත්තම් දෙකක් අතර දුර 2 cm ක් වන ලෙස ද කුඩා බොත්තම් ඇල්වීමට අදහස් කෙරෙයි. මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව කිය ද?

$$CD \text{ වාප දිග} = \frac{1}{2} \times \frac{22}{7} \times 14 = 22 \text{ cm} \quad \text{——— } 1$$

$$\therefore \text{පර්තර ගණන} = \frac{22}{2} = 11 \quad \text{——— } 1$$

$$\text{බොත්තම් ගණන} = 12 \quad \text{——— } 1 \quad (4)$$



(ii) තහවුවේ මුළු වර්ගඑලය ගණනය කරන්න.

$$\text{මුළු වර්ගඑලය} = \frac{1}{2} \times \frac{22}{7} \times 7 \times 7 + \frac{1}{2}(14 + 16) \times 10 = 154 + 150 = 227 \text{ cm}^2 \quad \text{——— } 1 + 1 \quad (4)$$

$$= 77 + 150 = 227 \text{ cm}^2 \quad \text{——— } 1 \quad (\text{විකක් හෝ නිවැරදි නම්})$$

$$= 227 \text{ cm}^2 \quad \text{——— } 1$$

(iii) අර්ථ වෘත්තාකාර කොටසේ වර්ගඑලයට සමාන වර්ගඑලයක් ද AD හි දිගට සමාන දිගක් ද සහිත සාපුළුක්ෂණාකාර තහවුවක් සාදනු ලැබේ නම්, එහි පළල සොයන්න.

$$\text{පළල} = \frac{77}{10} = 7.7 \text{ cm} \quad \text{——— } 1 \quad (2)$$

$$= 7.7 \text{ cm} \quad \text{——— } 1 \quad (10)$$

3. කුමාර, නගර සහා සිමාව තුළ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

(a) ඔහුගේ ව්‍යාපාරික ස්ථානයෙහි වාර්ෂික තක්සේරු වට්නාකම රුපියල් 40 000කි. එම නගර සහාව 22%ක වාර්ෂික වර්පනම් බද්දක් අයකරයි.

(i) වාර්ෂිකව ගෙවිය යුතු වර්පනම් බදු මුදල සෞයන්න.

$$\text{බදු මුදල} = \text{රු. } 40000 \times \frac{22}{100} \quad \text{—— 1} \\ = \text{රු. } 8800 \quad \text{—— 1} \quad (2)$$

(ii) කාර්තුවකට වර්පනම් බදු වශයෙන් ඔහු කොපමණ මුදලක් ගෙවිය යුතු ද?

$$\text{කාර්තුවකට බදු මුදල} = \text{රු. } \frac{8800}{4} \quad \text{—— 1} \\ = \text{රු. } 2200 \quad \text{—— 1} \quad (2)$$

(b)

වාර්ෂික ආදායම (රුපියල්)	ආදායමේ බදු ප්‍රතිශතය
පලමු	500 000
රූලග	500 000
රූලග	500 000


ඉහත වගුවට අනුව, කුමාර වර්ෂයකට රුපියල් 12 000ක මුදලක් ආදායම් බද්ද ලෙස ගෙවයි. ඔහුගේ වාර්ෂික ආදායම කොපමණ ද?

$$\text{බදු අය කරනු ලබන ආදායම} = \text{රු. } \frac{12000 \times 100}{4} \quad \text{—— 2} \\ = \text{රු. } 300000 \quad \text{—— 1} \quad (6)$$

$$= \text{රු. } 500000 + 300000 \quad \text{—— 1 + 1} \\ = \text{රු. } 800000 \quad \text{—— 1} \quad (10)$$

4. පන්තියක සිපුන් 40 දෙනකු පරීක්ෂණයකදී ලබා ගත් ලකුණු ඇසුරෙන් පහත සඳහන් අසම්පුර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියන් අදාළ අසම්පුර්ණ ජාල රේඛයන් සකස් කර ඇත. මෙහි 10 - 20 මගින් “10 ට වඩා වැඩි හා 20 ට වඩා අඩු හෝ සමාන” ලකුණු ප්‍රාත්තරය දැක්වෙන අතර අනෙක් ප්‍රාත්තර ද එපරිදුම දැක්වේ.

ලකුණු	සිපුන් සංඛ්‍යාව
10 - 20	6
20 - 40	8
40 - 50	7
50 - 80	15
80 - 90	4
එකතුව	40



50 - 80 ස්ථානීයයට — 1

- (i) ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පුර්ණ කරන්න.
- (ii) ලකුණු 40ට වඩා වැඩියෙන් ලබා ගත් සිපුන් සංඛ්‍යාව මුළු සිපුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

$$7 + 15 + 4 = 26 \quad \text{—— 1} \\ \frac{26}{40} \times 100\% \quad \text{—— 1} \quad = 65\% \quad \text{—— 1} \quad (3)$$

(iii) ජාල රේඛය මත සංඛ්‍යාත බහු අපුරුෂ ඇදු දක්වන්න.


$$\text{අන්ත උක්ෂ දෙකට} = 1 + 1 \quad (3)$$

$$\text{නිවැරදි බහු අපුරුෂ} \quad \text{—— 1} \quad (10)$$

5. (a) එක්තරා මුරපදයක (password) මුල් සංකේත දෙක 1, 2, 3, 4, 5 යන ඉලක්කම් අනුරෙන් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. මෙම මුරපදයේ පළමුවන ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැහින් උපු සර්වසම කාචිපත් පහක් අනුරෙන් එකක් අහසු ලෙස ගනියි. ඉන්පසු එය ආපසු තොදු දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාචිපතක් අහසු ලෙස ගනියි.

- (i) ශිෂ්‍යයා අහසු ලෙස ගන්නා ලද කාචිපත්වල තිබූ ඉලක්කම් දෙක දැක්වෙන නියැදි අවකාශය, දී ඇති කොටු දැලෙහි 'X' සලකුණ යොදා තොදු කරන්න.

× ලක්තු කිරීම — ①



- (ii) මුරපදය සඳහා ලබා ගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවත්, මෙම ඉලක්කම ලබා ගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසුව අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේසි සපුරාලන සිද්ධිය, අභ්‍යන්තර අවකාශයෙහිම සලකුණු කර, එහි සම්භාවනාව ලබා ගන්න.

$$\frac{6}{20} \text{ හෝ } \frac{3}{10} \quad \text{—— } 1$$

②


- (b) කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20 දෙනෙක් ද කාන්තාවේ 16 දෙනෙක් ද වෙළදාවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියන. එම සියලු කාන්තාවන් සැබැවීන්ම එම රෝගයෙන් පෙන්වනු ඇතර, පිරිමි අය අනුරෙන් අහසු ලෙස තෝරා ගන්නා ඇයකුට රෝගය වැළදී තිබිමේ සම්භාවනාව 0.6 විය.

මෙම සියලු දෙනා අනුරෙන් අහසු ලෙස තෝරා ගනු ලබන අයකු පිරිමියකු හෝ කාන්තාවක වීම හා රෝගය වැළදුණු හෝ නොවැළදුණු අයකු වීම පිළිබඳ සම්භාවනා දැක්වීම සඳහා අදිනු ලබන රුක් සටහනක කොටසක් පහත දැක්වේ.

රෝගය වැළදීම/නොවැළදීම — 1

රෝගය වැළදී තිබීම

0.6



④

- (i) අදාළ සම්භාවනා සියලුල දක්වමින් රුක් සටහන සම්පූරණ කරන්න.

- (ii) අහසු ලෙස තෝරා ගනු ලබන අයකු එම රෝගය වැළදුණු අයකු වීමේ සම්භාවනාව සොයන්න.

$$\frac{20}{36} \times 0.6 + \frac{16}{36} \times 1 \quad \text{—— } 1 + 1$$

$$\frac{28}{36} \text{ හෝ } \frac{7}{9} \quad \text{—— } 1$$

③

10

1. A බැංකුව සහ B සමාගම විසින් පහත සඳහන් දැන්වීම් පළ කර ඇත.

A බැංකුව	B සමාගම
ස්ථීර තැන්පතු සඳහා වසරකට 9%ක පොලියක් ගෙවයි.	කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂිකව කොටසකට රුපියල් 1.50 බැඩින් ලාභාංශ ගෙවයි.


- (i) කමල් තමා සතුව ඇති රුපියල් 100 000ක මුදලින් හරි අඩක් A බැංකුවේ ස්ථීර තැන්පතුවක තැන්පත් කළ අතර ඉතිරි මුදල B සමාගමේ කොටස මිල දී ගැනීමට යෙදවේය. ඔහු වසරක් අවසානයේදී B සමාගමෙන් ලාභාංශ ලබා ගෙන කොටසක් රුපියල් 26 බැඩින් කොටස් සියල්ල විකුණුයි. වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන් දැයි හේතු සහිතව පෙන්වන්න.
- (ii) වසරක් අවසානයේ ඔහුට ලැබෙන මුළු ආදායම, ආයෝජනය කළ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න.

ප්‍රශ්න අංකය	ලකුණු දීමේ පටිපාටිය	ලකුණු	වෙනත් කරුණු
1	<p>(i) වසරක් අවසානයේ A බැංකුවෙන් ලැබෙන පොලිය</p> $= \text{රු. } 50\,000 \times \frac{9}{100}$ $= \text{රු. } 4\,500$ <p>B සමාගමේ කොටස් ගණන = $\frac{50000}{25}$</p> $= 2\,000$ <p>ලාභාංශ ආදායම = $2\,000 \times 1.50$</p> $= \text{රු. } 3\,000$ <p>ප්‍රාග්ධන ආදායම = $\text{රු. } 2\,000 \times 26 - \text{රු. } 50\,000$</p> $= \text{රු. } 2\,000$ <p>B සමාගමෙන් ලැබූ මුළු ආදායම</p> $= \text{රු. } 3\,000 + \text{රු. } 2\,000$ $= \text{රු. } 5\,000$ <p>$\text{රු. } 5000 > \text{රු. } 4500$ බැවින් B සමාගමේ ආයෝජනයෙන් වැඩි ආදායමක් ලැබේ.</p> <p>(ii) වසරක් අවසානයේදී ලැබෙන මුළු ආදායම</p> $= \text{රු. } 4\,500 + \text{රු. } 5\,000$ $= \text{රු. } 9\,500$ <p>මුළු ආදායම ආයෝජන මුදලේ ප්‍රතිශතයක් ලෙස</p> $= \frac{9500}{100\,000} \times 100\%$ $= 9.5\%$	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	ප්‍රාග්ධන ආදායම = $2000 \times (\text{රු. } 26 - \text{රු. } 25)$ නො $2000 \times \text{රු. } 1$
		7	3 10 10

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීටශைத் தினணக்களம்
Department Of Examinations, Sri Lanka

විභාගය / පරීටශේ / Exam	විෂයය / පාටම් / Subject	
ප්‍රශ්න අංකය / வினா இலக்கம் / Question No.	විභාග අංකය / கட்டෙண் / Index No.	

එකා ගැලුවෙන පිටතට යෙහෙ යාම රහෙති. පරීටශේ මාන්‍ය පත්‍රකා බෙවෑ! යෝ ගුදුත්තේ පිශ්ච්චාවා නොතු. Not to be removed from the Examination Hall.



2. $-2 \leq x \leq 4$ ප්‍රාන්තරය තුළ $y = x^2 - 2x$ වර්ගජ ශ්‍රීතයේ x අගය කිහිපයකට අනුරූප y අගය දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත.

x	-2	-1	0	1	2	3	4
y	8	3	0	-1	0	...	8

- (i) $x = 3$ වන විට y හි අගය සොයන්න.
- (ii) සම්මත අක්ෂ පද්ධතිය සහ පුදුසු පරිමාණයක් යොදා ගනිමින්, ඉහත අගය වගුවට අනුව, දී ඇති වර්ගජ ශ්‍රීතයේ ප්‍රස්ථාරය ප්‍රස්ථාර ක්වදායියක අදින්න.
- (iii) ප්‍රස්ථාරයේ හැරුම ලක්ෂණයේ බණ්ඩා ලියන්න.
- (iv) දී ඇති වර්ගජ ශ්‍රීතය $y = (x - a)^2 + b$ ආකාරයට ප්‍රකාශ කරන්න; මෙහි a හා b යනු සංඛ්‍යා දෙකකි.
- (v) $-1 < y \leq 3$ ප්‍රාන්තරය තුළ ශ්‍රීතය වැඩි වන x හි අගය ප්‍රාන්තරය ලියන්න.

ප්‍රශ්න අංකය		ලකුණු දීමේ පටිපාටිය	ලකුණු		වෙනත් කරුණු
2	(i)	$x = 3$ විට $y = 3$	1	1	
	(ii)	නිවැරදි අක්ෂ නිවැරදි ලක්ෂණ කේ වන් ලකුණු කිරීම සුමුට වෙය	1 1 1	3	
	(iii)	(1, -1)	2	2	
	(iv)	$y = (x - 1)^2 - 1$	1+1	2	$a = 1$ සහ $b = -1$ දෙකම ලබා ගැනීම ලකුණු 1
	(v)	$1 < x \leq 3$ හෝ 1ව වැඩි සහ 3 හෝ 3ව අඩු (3 තෙක්)	2	2	$1 < x$ හෝ $x \leq 3$ හෝ 1 සහ 3 ලකුණු 1
				10	
				10	

3. (a) නැවුම් කණ්ඩායමක පිරිමි ලමයි 5 දෙනෙක් සහ ගැහැනු ලමයි 4 දෙනෙක් සිටිති. එක්තරා තර්තනයකදී සියලු ම පිරිමි ලමයින් මිල සමාන වූ ඇදුම්වලින් සැරසී සිටි අතර සියලු ම ගැහැනු ලමයි ද මිල සමාන වූ ඇදුම්වලින් සැරසී සිටියන. පිරිමි ඇදුම් කට්ටල දෙකක මිල ගැහැනු ඇදුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක් වැඩි විය. කණ්ඩායමේ සියලු ම ලමයින්ගේ ඇදුම් කට්ටල සඳහා වියදම රුපියල් 14 000ක් විය.


- (i) පිරිමි ලමයුගේ ඇදුම් කට්ටලයක මිල රුපියල් x සහ ගැහැනු ලමයුගේ ඇදුම් කට්ටලයක මිල රුපියල් y ලෙස ගෙන, ඉහත තොරතුරු නිරුපණය කරන සමගාමී සම්කරණ යුගලයක් ගොඩනගන්න.
- (ii) එම සම්කරණ විසඳුමෙන් පිරිමි ලමයුගේ ඇදුම් කට්ටලයක මිලත්, ගැහැනු ලමයුගේ ඇදුම් කට්ටලයක මිලත් වෙන වෙනම සෞයන්න.

(b) සූචි කරන්න: $\frac{5x}{x^2 - 1} - \frac{4}{x + 1}$

ප්‍රශ්න අංකය			ලකුණු දීමේ පරිපාටිය		ලකුණු		වෙනත් කරණු
3	(a)	(i)	$2x = 3y + 1000$ $2x - 3y = 1000 \quad \dots \quad (1)$ $5x + 4y = 14000 \quad \dots \quad (2)$	1	2		
		(ii)	$(1) \times 4$ න් $8x - 12y = 4000 \quad \dots \quad (3)$ $(2) \times 3$ න් $15x + 12y = 42000 \quad \dots \quad (4)$ $(3) + (4)$ න් $23x = 46000$ $x = \frac{46000}{23}$ $x = 2000$ $x = 2000, (1)$ න් ආදේශයෙන් $2 \times 2000 - 3y = 1000$ $3y = 3000$ $y = 1000$ පිරිමි ඇදුම් කට්ටලයක මිල = රු. 2000 ගැහැනු ඇදුම් කට්ටලයක මිල = රු. 1000	1			අයුතයක් උක්ත කිරීම
	(b)		$\frac{5x}{x^2 - 1} - \frac{4}{x + 1}$ $= \frac{5x - 4(x - 1)}{x^2 - 1}$ $= \frac{x + 4}{x^2 - 1}$	1+1	5	7	
				1	3	3	10

4. අරය ඒකක x වූ A නම් අර්ධ වෘත්තයකින් ද අර්ධ වෘත්තය සමග ඒකකේන්ද්‍රය වූ සහ කේන්ද්‍රයේ කොළඳ රුපය 60° වූ B නම් කේන්ද්‍රික බණ්ඩයකින් ද සැදුණු ආස්ථරයක් රුපයේ දැක්වේ. A හි වර්ගඑලය සහ B හි වර්ගඑලය සමාන වේ නම්, x මගින් $x^2 - 4x - 8 = 0$ වර්ගරු සම්බන්ධ තාප්ත කරන බව පෙන්වා x ට ගත හැක්කේ එකම එක අගයක් පමණක් බව හේතු සහිතව පෙන්වන්න.


$\sqrt{3}$ හි අගය සඳහා 1.73 යොදා ගෙන B කේන්ද්‍රික බණ්ඩයේ අරය සඳහා ආසන්න අගයක් පළමු දශමස්ථානයට සෞයන්න.



ප්‍රශ්න අංකය	ලකුණු දීමේ පටිපාටිය	ලකුණු	වෙනත් කරුණු
4	$A \text{ අර්ධ වෘත්තකාර ආස්ථරයේ වර්ගඑලය} = \frac{1}{2} \pi (x)^2$ $B \text{ කේන්ද්‍රික බණ්ඩ ආස්ථරයේ වර්ගඑලය}$ $= \frac{1}{6} \pi (x + 4)^2$ $\frac{1}{6} \pi (x + 4)^2 = \frac{1}{2} \pi (x)^2$ $x^2 + 8x + 16 = 3x^2$ $2x^2 - 8x - 16 = 0$ $x^2 - 4x - 8 = 0$ $(x - 2)^2 = 8 + 4$ $x - 2 = \pm 2\sqrt{3}$ $x = 2 + 2\sqrt{3} \quad \text{හෝ} \quad 2 - 2\sqrt{3}$ $2 - 2\sqrt{3} < 0 \quad \text{බැවින්}$ $x \text{ ට ගත හැක්කේ එකම අගයකි. විය } x = 2 + 2\sqrt{3}$ $x = 2 + 2(1.73)$ $= 5.46 \text{ ඒකක}$ $\text{කේන්ද්‍රික බණ්ඩයේ අරය}$ $= 4 + 5.46$ $= 9.5 \text{ ඒකක}$	1 1 1 1 1 1 1 1 1 1 1 1 1 10	

5. සමතලා බීමක A ලක්ෂණයෙහි සිටින මිනිසේක් ඔහුගෙන් මීටර 100ක් දුරින් 127° දිගැනයෙකින් යුතු C ලක්ෂණයෙහි ඇති අඟ ගසක් දකිනි. ඔහු A ලක්ෂණයට දකුණින් ද C ලක්ෂණයට බටහිරින් ද පිහිටි B ලක්ෂණයෙහි පොල් ගසක් ද දකිනි. A, B, C ලක්ෂණවල පිහිටිම දැක්වෙන දළ සටහනක් රුපයෙහි දැක්වේ.

- (i) ද ඇති රුපය එකිනී පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත කොරතුරු එහි ලකුණු කර දක්වන්න.
- (ii) තිකෝෂ්මික වගු භාවිතයෙන් මිනිසා සහ පොල් ගස අතර ඇති දුර AB ආසන්න මීටරයට සෞයන්න.
- (iii) මිනිසාවත් පොල් ගසටත් හරි මැදින් පිහිටි D ලක්ෂණයක් B ලක්ෂණයෙහි පිහිටි පොල් ගසට මීටර 118ක් බටහිරින් පිහිටි E ලක්ෂණයක්, පිටපත් කළ රුපයේ ලකුණු කරන්න. AB දුර සඳහා ඉහත (ii) කොටසෙහි ලබා ගත් ආසන්න අගය සහ තිකෝෂ්මික වගු භාවිතයෙන් $B\hat{D}E$ හි විකාලත්වය සෞයන්න.



ප්‍රශ්න අංකය		මකුණු දීමේ පටිපාටිය	මකුණු		වෙනත් කරුණු
5	(i)	<p>90° මකුණු කිරීම 127° හෝ 100 m</p>	1 1	2	
	(ii)	$\cos 53^\circ = \frac{AB}{AC}$ $AB = 100 \times 0.6018$ $AB = 60.18$ $AB \approx 60 \text{ m}$	1 1 1 1 1	4	
	(iii)	<p>නිවැරදි D හා E මකුණු කිරීම</p> $\tan E\hat{D}B = \frac{118}{30}$ $\tan E\hat{D}B = 3.933$ $E\hat{D}B = 75^\circ 44'$	1 1 1 1 1	4	 10 10

6. ලොරියකට පැවත්වීමට ගෙන එන ලද බඩු මුළු 40ක නියැදියක ස්කන්ධ පිළිබඳව රස් කළ තොරතුරු පහත සංඛ්‍යාව වගුවෙහි දැක්වේ. මෙහි 0 - 10 මගින් දැක්වෙන්නේ "0 ට වඩා වැඩි සහ 10 ට වඩා අඩු හෝ සමාන" ස්කන්ධ ප්‍රාන්තරය වන අතර අනෙක් ප්‍රාන්තර මගින් ද එපරිදිම දැක්වේ.


බඩු මැල්ලක ස්කන්ධය (kg)	0 - 10	10 - 20	20 - 30	30 - 40	40 - 50	50 - 60	60 - 70
මුළු සංඛ්‍යාව (සංඛ්‍යාතය)	2	5	7	9	8	6	3

- (i) දී ඇති තොරතුරුවලට අනුව බඩු මැල්ලක මධ්‍යන්හා ස්කන්ධය සෞයන්න.
- (ii) ඉහත නියැදිය ලබා ගෙන ඇත්තේ බඩු මුළු 200ක තොගයකින් නම්, එම බඩු මුළු තොගයේ මුළු ස්කන්ධය නිමානය කරන්න.
- (iii) ලොරියට පැවතිය හැකි උපරිම ස්කන්ධය 1500 kg බව දී ඇත්තම්, ඉහත බඩු මුළු 40 ලොරියට පැවතිය නොහැකි අවස්ථා ද තිබිය හැකි බව පෙන්වීමට හේතු දක්වන්න.

ප්‍රශ්න අංකය		ලකුණු දීමේ පරිපාටිය				ලකුණු		වෙනත් කරුණු																																									
6	(i)	<table border="1"> <thead> <tr> <th>පන්ති ප්‍රාන්තර</th><th>සංඛ්‍යාතය f</th><th>මධ්‍ය අගය x</th><th>fx</th></tr> </thead> <tbody> <tr> <td>0 - 10</td><td>2</td><td>5</td><td>10</td></tr> <tr> <td>10 - 20</td><td>5</td><td>15</td><td>75</td></tr> <tr> <td>20 - 30</td><td>7</td><td>25</td><td>175</td></tr> <tr> <td>30 - 40</td><td>9</td><td>35</td><td>315</td></tr> <tr> <td>40 - 50</td><td>8</td><td>45</td><td>360</td></tr> <tr> <td>50 - 60</td><td>6</td><td>55</td><td>330</td></tr> <tr> <td>60 - 70</td><td>3</td><td>65</td><td>195</td></tr> <tr> <td colspan="2">$\sum f = 40$</td><td colspan="2">1460</td><td></td><td></td><td></td><td></td><td></td></tr> </tbody> </table> <p>x තීරය $f(x)$ තීරය (වික වැරදේදක් නොසිලකන්න)</p> $\sum fx$ $\text{මධ්‍යන්හා ස්කන්ධය} = \frac{\sum fx}{\sum f}$ $= \frac{1460}{40}$ $= 36.5 \text{ kg}$	පන්ති ප්‍රාන්තර	සංඛ්‍යාතය f	මධ්‍ය අගය x	fx	0 - 10	2	5	10	10 - 20	5	15	75	20 - 30	7	25	175	30 - 40	9	35	315	40 - 50	8	45	360	50 - 60	6	55	330	60 - 70	3	65	195	$\sum f = 40$		1460							1	2	1	1	6	d තීරය fd තීරය
පන්ති ප්‍රාන්තර	සංඛ්‍යාතය f	මධ්‍ය අගය x	fx																																														
0 - 10	2	5	10																																														
10 - 20	5	15	75																																														
20 - 30	7	25	175																																														
30 - 40	9	35	315																																														
40 - 50	8	45	360																																														
50 - 60	6	55	330																																														
60 - 70	3	65	195																																														
$\sum f = 40$		1460																																															
	(ii)	$\text{මුළු 200ක ස්කන්ධය} = 36.5 \text{ kg} \times 200$ $= 7300 \text{ kg}$	1	1	1	2																																											
	(iii)	$\text{මුළු 40හි උපරිම බර}$ $= 10 \times 2 + 20 \times 5 + 30 \times 7 + 40 \times 9 + 50 \times 8 +$ $60 \times 6 + 70 \times 3$ $= 1660 \text{ kg}$ <p>$1660 \text{ kg} > 1500 \text{ kg}$ බැවින් මුළු 40 ම පැටවිය නොහැකි අවස්ථා ද තිබිය හැකිය.</p>	1	1	2	10	10																																										

7. සිඩා ඉස්විවකට සහභාගී වීමට බලාපොරාත්තු වන සූනිතා දිනපතා ඇවේදීමේ ව්‍යායාමවල යෙදෙමින් ප්‍රහුණු වේයි. මේ සඳහා ඇය පළමුවන සතියේදී මිනිත්තු 105ක් ද දෙවන සතියේදී මිනිත්තු 119ක් ද ගත කරයි. එක් එක් සතියේදී ඇය ප්‍රහුණුවේම් සඳහා ගත කරන කාලය අනුපිළිවෙළින් ගත් විට සමාන්තර ග්‍රේශීයක පිහිටයි.
- මෙම සමාන්තර ග්‍රේශීයයි පොදු අන්තරය සෞයන්න.
 - අය 7 වන සතියේදී ප්‍රහුණුවේම් සඳහා ගත කරන කාලය මිනිත්තුවලින් සෞයන්න.
 - අය ප්‍රහුණුවේම් සඳහා සතියකදී ගත කරන කාලය මුළුවරට මිනිත්තු 221 ඉක්මවන්නේ තීවෙනි සතියේදී ඇ?
 - (a) ප්‍රහුණුවේම් මුළු සති 10 තුළදී ඇය ඇවේදීමේ ව්‍යායාමවලට ගත කරන මුළු කාලය සෞයන්න.
(b) ඇය එසේ ඇවේදින මධ්‍යක වෙශය 6 km h^{-1} නම් එම කාලයේදී ඇය ඇවේදින මුළු දුර සෞයන්න.

ප්‍රශ්න අංකය		කෙකුණු දීමේ පරිපාලය	කෙකුණු	වෙනත් කරුණු
7		(i) පොදු අන්තරය $= 119 - 105 = 14$	1	1
	(ii)	$a = 105, d = 14, n = 7$ $T_n = a + (n - 1)d$ $T_7 = 105 + (7 - 1) 14$ $= 105 + 6 \times 14$ $= 105 + 84$ $= \text{මිනිත්තු } 189$	1 1 1 2	
	(iii)	$T_n = a + (n - 1)d$ $221 < 105 + (n-1) 14$ $\frac{116}{14} < n - 1$ $n > 9.28$ 10 වන සතියේදී.	1 1 1 3	
	(iv)	(a) $a = 105, n = 10, d = 14$ $S_n = \frac{n}{2} \{2a + (n - 1)d\}$ $= \frac{10}{2} \{2 \times 105 + (10 - 1)14\}$ $= 5 \{210 + 126\}$ $= 5 \times 336$ $= \text{මිනිත්තු } 1680$	1 1 1 1	
		(b) ඇවේදින දුර $= \frac{6}{60} \times 1680$ $= 168 \text{ km}$	1 1 4 10 10	



8. පහත දැක්වෙන නිර්මාණ සඳහා cm/mm පරිමාණය සහිත සරල දාරයක් හා කවකටුවක් පමණක් හාවිත කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව ඇදිය යුතුයි.
- දිග 6 cm වන AC සරල රේඛා බණ්ඩයක් නිර්මාණය කර, $C\hat{A}B = 60^\circ$ වන පරිදි AB රේඛාව නිර්මාණය කරන්න.
 - $C\hat{A}B$ හි කේත් සමවිශේෂකය නිර්මාණය කරන්න.
 - ඉහත නිර්මාණය කළ කේත් සමවිශේෂකය මත O කේත්දය පිහිටන්නා වූ ද C හිදී AC ස්පර්ශ කරන්නාවූ ද වෘත්තය නිර්මාණය කරන්න. AO රේඛාව, D හිදී වෘත්තය හමුවන සේ දික් කරන්න.
 - D හිදී වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර මෙම ස්පර්ශකයේත් දික් කළ AC හින් තේදන ලක්ෂණය P ලෙස ලක්ෂු කරන්න.
 - $D\hat{P}C = A\hat{O}C$ විමට හේතු දක්වන්න.

ප්‍රශ්න අංකය	ලක්ෂු දීමේ පරිපාටිය	ලක්ෂු	වෙනත් කරණ
8	<p>(i) AC සරල රේඛාව $= 6 \text{ cm}$ $C\hat{A}B = 60^\circ$</p> <p>(ii) $C\hat{A}B$ කේත් සමවිශේෂකය</p> <p>(iii) කේත්දය බ්‍රා ගැනීම වෘත්තය ඇඳීම D බ්‍රා ගැනීම</p> <p>(iv) D හි ස්පර්ශකය ඇඳීම</p> <p>(v) $O\hat{C}P = O\hat{D}P = 90^\circ$ $OCPD$ වෘත්ත ව්‍යුරුස්‍යක් වේ. $D\hat{P}C = A\hat{O}C$ (වෘත්ත ව්‍යුරුස්‍යයේ බාහිර කේත් යය ඡ්‍යාන්තර සම්මුඛ කේත් යට සමාන වේ.)</p>	<p>1 1</p> <p>2</p> <p>1 1 1</p> <p>1</p> <p>1</p>	<p>2</p> <p>2</p> <p>3</p> <p>1</p> <p>2</p>

--	--	--	--	--	--	--	--


9. දී ඇති රුපයේ ABC ත්‍රිකෝණයකි. X සහ Y යනු $AX = BY$ වන පරිදි AB මත පිහිටි ලක්ෂා දෙකකි. තවද P යනු $XP \parallel BC$ වන පරිදි AC මත පිහිටි ලක්ෂායක් දී Q යනු $YQ \parallel AC$ වන පරිදි BC මත පිහිටි ලක්ෂායක් දී වේ.

දී ඇති රුපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලක්ෂා කර දක්වන්න.

(i) $AXP\Delta \cong BYQ\Delta$ බව පෙන්වන්න.

(ii) PQ සරල රේඛාව ඇද, $PQ \parallel AB$ බව පෙන්වන්න.

(iii) දික් කළ PX සහ QY රේඛාව D නිසි හමු වේ. $DX = XP$ නම්, $XY = \frac{1}{2}PQ$ බව පෙන්වන්න.




ප්‍රශ්න අංකය		මකුණු දීමේ පටිපාටිය	මකුණු		වෙනත් කරනු
9					
	(i)	$AXP\Delta \cong BYQ\Delta$ වල $AX = BY$ (දැන්තය) $X\hat{A}P = B\hat{Y}Q$ (අනුරූප ප්‍ර.) $A\hat{X}P = Y\hat{B}Q$ (අනුරූප ප්‍ර.) $AXP\Delta \cong BYQ\Delta$ (කෝ. කෝ. පා.)	2	2	
			1		$AX = BY \quad \dots I$
			1		$AP \parallel YQ \quad \dots \{ II$
			1		$XP \parallel BC \quad \dots III$
	(ii)	$XP = BQ$ (අංගසම චට අනුරූප අංග) $XP \parallel BQ$ (දී ඇති)	1	3	
			1		

		<p>$\therefore XPQB$ සමාන්තරාසුයක් වේ.</p> <p>$\therefore PQ \parallel AB$ වේ.</p> <p>(iii) $DPQ \Delta$ මධ්‍ය ලක්ෂණ ප්‍රමේයයේ විවෝමය යෙදීමෙන් $DY = YQ$ $XY = \frac{1}{2}PQ$ ($DPQ \Delta$ මධ්‍ය ලක්ෂණ ප්‍රමේයය යෙදීමෙන්)</p>	1	1	1	
--	--	------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---	---	---	--

10. රුපයේ දැක්වෙන $ABCD$ වෘත්ත වතුරුපයෙහි $D\hat{A}B = A\hat{D}C = 45^\circ$ වේ. B සිට AD ව ලමිබව ඇදි සරල රේඛාවට E හිදි වෘත්තය හමුවෙයි. PAQ රේඛාව A හිදි වෘත්තයට ඇදි ස්ථාප්‍රකාශයයි.


මෙහි CE යනු වෘත්තයේ විෂ්කම්භයක් බව ද එය PAQ ස්ථාප්‍රකාශයට සමාන්තර බව ද සාධනය කරන්න.



ප්‍රශ්න අංකය	ලකුණු දීමේ පටිපාටිය	ලකුණු	වෙනත් කරුණු
10	<p> $A\hat{B}E = 90^\circ - 45^\circ$ $= 45^\circ$ (Δ යේ අන්තර අ ලේක්නය) </p> <p> $A\hat{B}C + A\hat{D}C = 180^\circ$ ($ABCD$ වෘත්ත වතුරුපයේ සම්මුඛ අ පරුපුරක වේ.) $A\hat{B}C = 135^\circ$ </p>	1	1+1

		$A\hat{B}C = A\hat{B}E + E\hat{B}C$ $135^\circ = 45^\circ + E\hat{B}C$ $E\hat{B}C = 90^\circ$ $\therefore CE$ විෂ්කම්භයක් වේ. (අර්ධ වෘත්තයේ කෝණය 90°) $A\hat{B}C + A\hat{E}C = 180^\circ$ $ABCE$ වෘත්ත වතුරසුයේ සම්මුඛ අ පරුපුරක වේ.) $A\hat{E}C = 45^\circ$ $\therefore P\hat{A}E = 45^\circ$ (විශාල වෘත්ත බණ්ඩයේ අ) $\therefore P\hat{A}E = A\hat{E}E = 45^\circ$ $\therefore PQ \parallel EC$ (විශාල වෘත්ත අ සමාන බැවින්)	1	1	1+1	1+1	1
--	--	-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---	---	-----	-----	---

11. පුරුහල් සභ්‍යන් හිම පවුල 115ක් අපුරුණෙන සම්ක්ෂණයක් කරන ලදී. එම පවුල් අනුරූප පුරුහල් සභ්‍යන් ලෙස බල්ලන්, බලපුළුන් හහ මත්ස්‍යයින් හිම පවුල් පිළිබඳ තොරතුරු හා එම අනුරූපව අදින ලද අසම්පුර්ණ වෙන් රුපයටහනක් පහත දී ඇතුළු.



- පවුල් 4කට ඉහත තුන් වර්ගයේම පුරුහල් සභ්‍යන් හිම වේ.
 - බල්ලන් පමණක් හිම පවුල් සංඛ්‍යාව 19ක්.
 - පවුල් 24ක් සභ්‍යව බල්ලන් හහ බලපුළුන් යන දෙවර්ගයම ඇති අතර, පවුල් 21ක් සභ්‍යව බල්ලන් හහ මත්ස්‍යයින් යන දෙවර්ගයම ඇති.
 - පවුල් 11ක ඉහත තුන් වර්ගයෙන් එක් වර්ගයකවත් පුරුහල් සභ්‍යන් තොම්තා.
- (i) ඇ ඇති පෙන් රුපය ඔබ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එක් ඇතුළත් කරන්න.
- (ii) බල්ලන් හිම පවුල් සංඛ්‍යාව, මත්ස්‍යයින් හිම පවුල් සංඛ්‍යාව මෙන් දෙදුණුයායි. බල්ලන් හිම තොවන නමුත් මත්ස්‍යයින් හිම පවුල් සංඛ්‍යාව යොයාන්න.
- (iii) බලපුළුන් පමණක් හිම පවුල් සංඛ්‍යාව තීය ද?
- (iv) මත්ස්‍යයින් පමණක් හිම පවුල් සංඛ්‍යාව, බල්ලන් හිම තොවන නමුත් බලපුළුන් හහ මත්ස්‍යයින් හිම පවුල් සංඛ්‍යාව මෙන් දෙදුණුයායි. භාෂේක්ෂණයට ලක් තු පවුල් අනුරූප අනුතු ලෙස තොරා ගනු ලබන පවුලක් මත්ස්‍යයින් පමණක් හිම පවුලක් විශේ සම්පාදනාව යොයාන්න.

ප්‍රශ්න අංකය	මකුණු දීමේ පරිපාටිය	මකුණු	වෙනත් කරුණු
11	(i)		


	4, 19, 11, 115 නිවැරදිව පුද්ගල දෙකක්ටත් ලක්ණු කිරීම 20 ලබා ගැනීම 17 ලබා ගැනීම	2 1 1		නිවැරදි පුද්ගල 2ක් ලක්ණු කිරීම - 2 නිවැරදි පුද්ගල 1ක් ලක්ණු කිරීම - 1
(ii)	බල්ලන් හිමි පැවුල් ගණන $= 24 + 17 + 19 = 60$	1		
	\therefore බල්ලන් හිමි නොවන හමුත් මත්ස්‍යයින් හිමි පැවුල් ගණන $= 30 - 21 = 9$	1 1	3	
(iii)	බලුත් පමණක් හිමි පැවුල් ගණන $= 115 - (60 + 9 + 11) = 35$	1		
(iv)	මත්ස්‍යයින් පමණක් හිමි පැවුල් ගණන $= 9 \times \frac{2}{3} = 6$ මත්ස්‍යයින් පමණක් හිමි පැවුලක් වීමේ සම්පූර්ණයාව $= \frac{6}{115}$	1 1		

12. අරය r වූ අරධ ගෝලාකාර හාර්තයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා ඇත.

රුපයේ දැක්වෙන මිශ්‍රම සහිත ත්‍රිකෝණාකාර හරජ්කවික් ඇති ප්‍රිස්මාකාර විදුරු හාර්තයකට මෙම ජලය අපන් නොයන සේ වත්කරනු ලැබේ. එවිට

එම විදුරු හාර්තයයේ 10 cm ක් උසට ජලය පිරේ. අරධ ගෝලාකාර හාර්තයයේ අරය r , $r = \sqrt[3]{\frac{180}{\pi}}$ cm මගින් ලැබෙන බව පෙන්වා, π හි අගය 3.14 ලෙස

ගෙන, r හි අගය සෙන්ටීම්ටරවලින් පළමු දැයුම්පානයට සෞයන්න.



ප්‍රශ්න අංකය	ලක්ණු දීමේ පටිපාටිය	ලක්ණු	වෙනත් කරුණු
12	$\text{අරධ ගෝලාකාර හාර්තයයේ ඇති ජල පරිමාව} = \frac{1}{2} \left(\frac{4}{3} \pi r^3 \right)$ $\text{ප්‍රිස්මාකාර හාර්තයයේ ඇති ජල පරිමාව}$ $= \frac{1}{2} \times 4 \times 6 \times 10$ $\therefore \frac{1}{2} \times \frac{4}{3} \times \pi \times r^3 = \frac{1}{2} \times 4 \times 6 \times 10$ $r^3 = \frac{1}{2} \times \frac{4 \times 6 \times 10 \times 2 \times 3}{4 \times \pi}$ $r^3 = \frac{180}{\pi}$ $\therefore r = \sqrt[3]{\frac{180}{\pi}} \text{ cm}$ $\log r = \frac{1}{3} [\log 180 - \log \pi]$	1 1 1 1 1 1 1	

		$= \frac{1}{3} [2.2553 - 0.4969]$ $= \frac{1}{3} [1.7584]$ $= 0.5861$ $r = \text{antilog } (0.5861)$ $r = 3.855$ $r = 3.9 \text{ cm}$	1+1	1	1	1
--	--	---------------------------------------------------------------------------------------------------------------------------------------	-----	---	---	---